

සියලු ම හිමිකම් ඇවිරිණි / All Rights Reserved



වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව Provincial Department of Education - NWP
 වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව Provincial Department of Education - NWP
 වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව Provincial Department of Education - NWP
 වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව Provincial Department of Education - NWP
 වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව Provincial Department of Education - NWP

වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව Provincial Department of Education - NWP

තෙවන වාර පරීක්ෂණය - 13 ශ්‍රේණිය - 2024
Third Term Test - Grade 13 - 2024

විභාග අංකය:

ආර්ථික විද්‍යාව - I

කාලය පැය 02 යි

- උපදෙස්
- ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න.
 - නිවැරදි පිළිතුර තෝරා උත්තර පත්‍රයේ නියමිත පරිදි කතිරයක් (X) යොදා දක්වන්න.

(01) පහත සඳහන් ප්‍රකාශ අතුරින් සාර්ව ආර්ථික විද්‍යාත්මක ප්‍රකාශය තෝරන්න.


- ආන්තික ඵලදාව ඉහළ යන විට ආන්තික පිරිවැය පහළ යයි.
- පසුගිය වසරට සාපේක්ෂව සමස්ත අයවැය හිඟය පහළ ගොස් ඇත.
- පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ සහල් මිල පහළ ගොස් ඇත.
- නිෂ්පාදන ආයතනයක සම්පත්වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට නම් මාර්ග පද්ධතිය දියුණු කළ යුතුය.
- ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථිකය ඉහළ නැංවීමට නම් මාර්ග පද්ධතිය දියුණු කළ යුතුය.

(02) ආර්ථික නොවන භාණ්ඩයක් (Non-economic goods) ලෙස හැඳින්වෙන්නේ,

- වෙළෙඳපොළේ හුවමාරු වුවද ආර්ථික වටිනාකමක් නොමැති භාණ්ඩ ය.
- මිලක් නොමැති වුවද සම්පත් පිරිවැයක් රහිත භාණ්ඩ ය.
- පරිභෝජනයේ ආවස්ථික පිරිවැය ශුන්‍ය භාණ්ඩ ය.
- වෙළෙඳපොළේ දී මිලක් අය කළ නොහැකි භාණ්ඩ ය.
- සාපේක්ෂව සැපයුම් උභ්‍යන්තරවත් සහිත භාණ්ඩ ය.

(03) රූප සටහනේ පරිදි නිෂ්පාදන හැකියා මායිම විතැන්වීමට බලපාන හේතුවකි.

- සම්පත් හිගවීම
- ආර්ථික පසුබැසීම
- සේවක වැඩ වර්ජන
- වගා නොකළ ඉඩම් පැවතීම
- කළමනාකරණ දුර්වලතා



(04) වර්තමානයේ ආර්ථික පද්ධතිවල නව ප්‍රවණතාවක් ලෙස සමාජීය වෙළෙඳපොළ ආර්ථික පද්ධති සැලකිය හැකිය. එවැනි සමාජීය වෙළෙඳපොළ ආර්ථිකයක කැපී පෙනෙන ලක්ෂණයකි.


- මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමේදී තීරණ ගැනීමේ ක්‍රියාවලිය ආගමික දෘෂ්ඨිවාදය මත පදනම් වීම.
- පොදු දේපොළ හිමිකාරිත්වය තහවුරු කරමින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන අවස්ථාවල දී රජය විසින් ආරක්ෂාව සැපයීම.
- දේශපාලන අධිකාරිය ලබා දෙන මඟ පෙන්වීම මත සැලසුම් සකස්කිරීම හා ක්‍රියාත්මක කිරීම.
- ආර්ථිකය තුළ රාජ්‍ය අංශය ඉටු කරන ආර්ථික කටයුතු පෞද්ගලික අංශය විසින් නියාමනය කිරීම.
- පෞද්ගලික දේපොළ අයිතිය, නිදහස් තේරීම හා තරඟය යන මූලික ප්‍රතිපත්ති මත පදනම් ව සමාජ සාධාරණත්වය තහවුරු කිරීම.

(05) පහත සඳහන් දෑ අතුරින් පාරිභෝගික ඉල්ලුමට බලනොපාන සාධකය වන්නේ කුමක්ද?

- පාරිභෝගික රුචිය
- සලකා බලන භාණ්ඩයේ මිල
- පාරිභෝගික ආදායම
- පාරිභෝගිකයන්ගේ අනාගත මිල අපේක්ෂා
- පාරිභෝගික සංඛ්‍යාව

- (06) ආදායම් ඉල්ලුම් නම්‍යතාව සහ මිල ඉල්ලුම් නම්‍යතාව යන දෙකම සෘණ අගයක් ගනු ලබන භාණ්ඩයක ඉල්ලුම් චක්‍රය රූප සටහනෙහි දැක්වේ. මෙම භාණ්ඩයේ ඉල්ලුම් චක්‍රය වමට විතැන් වීමට නම්,

- (1) මිල අඩු විය යුතුය.
- (2) ආදායම අඩු විය යුතුය.
- (3) ආදායම ඉහළ යා යුතුය.
- (4) මිල ඉහළ යා යුතුය.
- (5) මිල වැඩි වී ආදායම පහළ යා යුතුය.




- (07) සාමාන්‍ය භාණ්ඩයක මිල අඩු වන විට මූර්ත ආදායම ඉහළ යාමක් සිදු වූයේ නම්,
- (1) ඉල්ලුම් චක්‍රය දකුණට විතැන් වේ.
 - (2) ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය වැඩි වේ.
 - (3) ඉල්ලුම් චක්‍රය මත පිහිටි ලක්ෂ්‍යය පහළ බසී
 - (4) මිලට ගනු ලබන ප්‍රමාණය අඩු කරයි.
 - (5) ඉල්ලුම් චක්‍රය වමට විතැන් වේ.
- (08) එක්තරා භාණ්ඩයක මිල රු. 16 දී ඉල්ලුම් නම්‍යතාව - 5.0 කි. තවද එම මිලේදී ඉල්ලුම් ප්‍රමාණය ඒකක 320 කි. ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය දෙගුණයක් වීමට නම් භාණ්ඩයේ මිල,
- (1) රුපියල් 6 ක් විය යුතුය.
 - (2) රුපියල් 2 ක් විය යුතුය.
 - (3) රුපියල් 3.50 කින් අඩු විය යුතුය.
 - (4) රුපියල් 3.20 කින් අඩු විය යුතුය.
 - (5) රුපියල් 5.50 ක් විය යුතුය.
- (09) $QS = a + bp$ ආකාරයේ සරල රේඛීය සැපයුම් චක්‍රයක මිල රු. 4.00 දී සැපයුම් නම්‍යතාව 2 ක් වූයේ නම් මිල රු. 3.50 දක්වා පහළ ගියහොත් සැපයුම් නම්‍යතාව,
- (1) 2 ට වඩා අඩු විය යුතු අතර 1 ට වඩා වැඩි විය යුතුය.
 - (2) 2 ට වඩා වැඩි විය යුතුය.
 - (3) 1 ක් විය හැක.
 - (4) 2 ට වඩා අඩු විය යුතුය.
 - (5) 0-1 ක් අතර අගයක් ගත යුතුය.
- (10) එක්තරා වෙළෙඳපොළක සමතුලිතයට අදාළ ඉල්ලුම් හා සැපයුම් තත්ත්වයන් පහත සමීකරණ වලින් පෙන්වුම් කරයි.
- නිමැවුම ඒකක 35 දී අධි සැපයුම් මිල කොපමණද?

$$Q_d = 80 - 3p$$

$$P = 10 + 0.5 Q_s$$

- (1) රු. 10 කි.
 - (2) රු. 12 කි.
 - (3) රු. 15 කි.
 - (4) රු. 12.50 කි.
 - (5) රු. 10.50 කි.
- (11) සමතුලිතතාවයේ පවතින සාමාන්‍ය භාණ්ඩයක් සඳහා වන වෙළෙඳපොළක ඉල්ලුම අඩු වනවාට වඩා වැඩි වේගයකින් සැපයුම වැඩි වේ නම්, වෙළෙඳපොළේ සිදුවිය හැකි වෙනස්කම් දැක්වෙන නිවැරදි වරණය තෝරන්න.
- (1) සමතුලිත මිල අඩු වේ. සමතුලිත ප්‍රමාණය වැඩි වේ.
 - (2) සමතුලිත මිල වැඩි වේ. සමතුලිත ප්‍රමාණය වැඩි වේ.
 - (3) සමතුලිත මිල අඩු වේ. සමතුලිත ප්‍රමාණයේ වෙනස් වීම අවිනිශ්චිත වේ.
 - (4) සමතුලිත මිල හා ප්‍රමාණය සමාන ප්‍රමාණයන්ගෙන් අඩු වේ.
 - (5) සමතුලිත මිල වැඩි වේ. සමතුලිත ප්‍රමාණය අඩු හෝ වැඩි වේ.

(12)



X භාණ්ඩය සඳහා වෙළෙඳපොළ ඉල්ලුම් හා සැපයුම් වක්‍ර ඉහත රූප සටහන පෙන්වනු ලබයි. මෙම වෙළෙඳපොළ තුළ සිටින නිෂ්පාදකයින්ට ඒකකයකට රුපියල් 40 ක් වන විශේෂිත බද්දක් ආණ්ඩුව විසින් පනවනවා යැයි සිතන්න. බද්දෙහි ප්‍රතිඵලයක් වශයෙන්,

- (1) නිෂ්පාදක අතිරික්තය රුපියල් 2000 කින් අඩු වේ.
- (2) පාරිභෝගික අතිරික්තය රුපියල් 2000 කින් අඩු වේ.
- (3) රජයේ බදු අයභාරය රුපියල් රුපියල් 12000 කින් ඉහළ යයි.
- (4) අභිමත ආර්ථික අතිරික්තය රුපියල් 2000 කි.
- (5) ඒකක 200 ක උෞත නිෂ්පාදනයක් හටගනී.

- (13) තරගකාරී වෙළෙඳපොළක අලෙවිකරන කිසියම් නිෂ්පාදනයක් සඳහා ඇති ඉල්ලුම් හා සැපයුම් වක්‍ර පහත සමීකරණ මගින් නිරූපණය කෙරේ.

$$Q_d = 720 - 4P \text{ (ඉල්ලුම් සමීකරණය)} \quad Q_s = -120 + 2P \text{ (සැපයුම් සමීකරණය)}$$

මෙම භාණ්ඩයේ ඒකකයක් මත රුපියල් 15 ක් බැගින් වන විශේෂිත සහනාධාරයක් නිෂ්පාදකයන්ට ලබාදීමට රජය කටයුතු කරන්නේ නම් සහනාධාරයෙන් පසු නිෂ්පාදන අයභාරය සහ සහනාධාරයෙන් පසු පාරිභෝගික අතිරික්තයේ හටගන්නා වැඩිවීම කොපමණද?

සහනාධාරයෙන් පසු නිෂ්පාදක අයභාරය (රු.)	පාරිභෝගික අතිරික්තයේ වැඩි වීම (රු.)
(1) 27 000	850
(2) 27 000	1700
(3) 24 300	850
(4) 24 300	1700
(5) 24 000	2550

- (14) වෙළෙඳපොළ ක්‍රමයකට රජය මැදිහත් වී අවම මිලක් ප්‍රකාශයට පත් කිරීම නිසා හටගත හැකි ප්‍රතිඵලයක් සම්බන්ධව දී ඇති ප්‍රකාශ අතරින් සාවද්‍ය ප්‍රකාශය කුමක්ද?

- (1) පාරිභෝගිකයන් භාණ්ඩ සඳහා ගෙවන මිල වැඩි වී මිලදී ගන්නා ප්‍රමාණය අඩු කරනු ඇත.
- (2) සමතුලිත මිලට පහළින් අවම මිල නියම කරනු ලැබුවහොත් රජය මැදිහත්වීමේ අරමුණ ඉටු නොවනු ඇත.
- (3) මිල නොවන සලාකන ක්‍රම හටගැනීම මගින් වෙළෙඳපොළ යන්ත්‍රණය නිෂ්ක්‍රීය වනු ඇත.
- (4) හිඟ සම්පත් බෙදී යාම පිළිබඳව අකාර්යක්ෂමතා බිහිවනු ඇත.
- (5) ශ්‍රම වෙළෙඳපොළ තුළ අවම වැටුප් නියම කිරීමෙන් සේවා නියුක්තිය අඩුවනු ඇත.

- (15) නිෂ්පාදන ආයතනය වාර්ෂික නිෂ්පාදන පිරිවැය හා සම්බන්ධ දත්ත කීපයක් පහත දැක්වේ.

සේවක වැටුප් හා වේතන	රු. 45000
අමුද්‍රව්‍ය සඳහා වියදම්	රු. 8000
ගොඩනැගිල්ල සඳහා ගෙවූ බදුකුලිය	රු. 9000
අලෙවි පිරිවැය	රු. 6000
බැංකු ණය, සඳහා ගෙවූ පොළිය	රු. 7500
අහිමි පොළි ආදායම	රු. 4500
අහිමි වැටුප් අදායම	රු. 12000

මෙම නිෂ්පාදන ආයතනයේ ගණකාධිකාරී පිරිවැය හා ආර්ථික පිරිවැය පිළිවෙලින්,


- (1) රු. 75500 හා රු. 16500 කි.
 - (2) රු. 75000 හා රු. 4500 කි.
 - (3) රු. 16500 හා රු. 92000 කි.
 - (4) රු. 75500 හා රු. 92000 කි.
 - (5) රු. 92000 හා රු. 12000 කි.
- (16) නිෂ්පාදන ආයතනයක් කෙටිකාලයේදී නිෂ්පාදනයේ යෙදෙනවාද නැතිනම් නොයෙදෙනවාද යන තීරණය ගැනීමට අදාළ වන්නේ,
- (1) භාණ්ඩය අලෙවිකරන මිල එහි සාමාන්‍ය ස්ථාවර පිරිවැය ඉක්මවා යනවාද නැද්ද යන්නයි.
 - (2) භාණ්ඩයේ ආන්තික අයභාරය එහි ආන්තික පිරිවැය ඉක්මවා යනවාද නැද්ද යන්නයි.
 - (3) භාණ්ඩය අලෙවිකරන මිල එහි සාමාන්‍ය විචල්‍ය පිරිවැය ඉක්මවා යනවාද නැද්ද යන්නයි.
 - (4) භාණ්ඩයේ සාමාන්‍ය මුළු පිරිවැය ආන්තික පිරිවැයට සමාන වනවාද නැද්ද යන්නයි.
 - (5) භාණ්ඩයේ සාමාන්‍ය මුළු පිරිවැය එහි විචල්‍ය පිරිවැයට සමාන වනවාද නැද්ද යන්නයි.
- (17) ටයර් නිෂ්පාදනයේ යෙදී සිටින නිෂ්පාදන ආයතනයක් තම නිෂ්පාදනය සඳහා දරනු ලබන ස්ථාවර පිරිවැය 50% කින් වැඩි කරන ලදී. මෙම ආයතනයේ ආන්තික පිරිවැයට කුමක් සිදුවිය හැකිද?
- (1) 50% කින් ඉහළ යනු ඇත.
 - (2) 50% කින් පහළ යනු ඇත.
 - (3) දෙගුණයකට වඩා වැඩි වනු ඇත.
 - (4) 100% කින් අඩු වනු ඇත.
 - (5) ස්ථාවරව පවතිනු ඇත.
- (18) වෙළෙඳපොළ ව්‍යුහ අතුරෙන් ඒකාධිකාරී තරඟ වෙළෙඳපොළ ව්‍යුහය තුළ සාපේක්ෂව දක්නට ලැබෙන ලක්ෂණයක් වන්නේ පහත සඳහන් ඒවායින් කවරක්ද?
- (1) එක් ආයතනයක් පමණක් දක්නට ලැබීම.
 - (2) නිෂ්පාදනය පිළිබඳ ප්‍රචාරණයක් සිදු නොවීම.
 - (3) සමජාතීය භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතන විශාල සංඛ්‍යාවක් සිටීම.
 - (4) ප්‍රභේදනය වූ භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතන විශාල සංඛ්‍යාවක් සිටීම.
 - (5) වෙළෙඳපොළ මිල භාර ගන්නා ආයතන සුළු ප්‍රමාණයක් දක්නට ලැබීම.
- (19) වෙළෙඳපොළ මිල යටතේ දළ දේශීය නිෂ්පාදිතය ලබා ගත හැක්කේ කවර ගැලපුම මගින්ද?
- (1) ප්‍රාථමික ආදායම් + විදේශීය ප්‍රාථමික ආදායම් ලැබීම.
 - (2) සේවක ආදායම් + දේපල ආදායම් + නිෂ්පාදනය හා ආනයන මත ශුද්ධ බදු + ශුද්ධ විදේශීය ප්‍රාථමික ආදායම්
 - (3) වැයකළ හැකි දළ ජාතික ආදායම් - ගෙවුම් තුලන ලේඛනයේ ජංගම ගිණුමේ ශේෂය + විදේශීය ශුද්ධ ආයෝජන
 - (4) වැයකළ හැකි දළ ජාතික ආදායම් - ශුද්ධ විදේශීය ආයෝජන
 - (5) මූලික මිලට ගණනය කරන ලද දළ නිමැවුමේ වටිනාකම - අතරමැදි පරිභෝජන වියදම

13 ශ්‍රේණිය

ආර්ථික විද්‍යාව - I

- (20) සැඟවුණු ආර්ථිකය (underground economy) තුළට අයත් නොවන ආර්ථික ක්‍රියාකාරකම මින් කුමක්ද?
- (1) අනවසර කැලෑ කැපීම හා අනවසර වැලි ගොඩ දැමීම.
 - (2) නීත්‍යානුකූල වීසා බලපත්‍රයක් නොමැතිව රටක් තුළ රැකී සිටීමෙන් ආදායම් ඉපයීම.
 - (3) සැබෑ ආදායම් ප්‍රකාශ හෙළි නොකරන සිල්ලර වෙළඳාම
 - (4) බලපත්‍රලාභී මත්පැන් අලෙවිසැලක මත්පැන් වෙළඳාම
 - (5) බලපත්‍ර රහිත වෛද්‍ය වෘත්තිකයන්ගේ සේවාවන්
- (21) “2023 වසරේ ආදායම් ඇස්තමේන්තුවලට අනුව ශ්‍රී ලංකා ආර්ථිකයේ දළ එකතු කළ අගයට වැඩිම දායකත්වයක් ලබා දී ඇති ප්‍රාථමික ආදායම් සංරචකය වන්නේ දළ මෙහෙයුම් අතිරික්තයයි.” දළ මෙහෙයුම් අතිරික්තයේ වටිනාකම,
- (1) සමාගමික අංශයේ ව්‍යවසායකයන් ජනනය කරන සියලු ආදායම්වල වටිනාකමට සමාන වේ.
 - (2) සමාගමික අංශයේ ව්‍යවසායකයන් නිෂ්පාදනය කරන ලද දළ නිමැවීමේ වටිනාකමින් අතරමැදියෙකුට අඩුකළ විට ලැබෙන ශේෂයට සමාන වේ.
 - (3) පොලී, බදු කුලිය යන දේපල ආදායම් සංරචක වල වටිනාකමට සමාන වේ.
 - (4) සමාගමික අංශයේ ව්‍යවසායන් විසින් ජනනය කරන ලද දළ එකතු කළ අගයට සමාන වේ.
 - (5) සමාගමික අංශයේ ව්‍යවසායන් විසින් ජනනය කරන ලද දළ එකතු කළ අගයෙන් වැටුප් අඩු කළ විට ලැබෙන ශේෂයට සමාන වේ.
- (22) පහත දැක්වෙන ජාතික ගිණුම් දත්තයන්හි සීමාවන් අතරින් ජාතික ගිණුම් අධිකක්ෂේරු වීමට හේතු වියහැකි සාධකය කුමක්ද?
- (1) ආර්ථිකය තුළ සිදුවන සියලුම ඵලදායී ක්‍රියා පිළිබිඹු නොවීම.
 - (2) නොවිධිමත් ආර්ථික ක්‍රියාවල දායකත්වය නිවැරදිව පිළිබිඹු නොවීම.
 - (3) ජෛව විවිධත්වය අහිමිවීම හේතු කරගෙන වත්කම්වල හටගන්නා වටිනාකමේ වෙනස්කම් ඇතුළත් නොවීම.
 - (4) රාජ්‍ය ණය පොලී කුටුම්භ ආදායමට ඇතුළත් වුවද ජාතික ගිණුම්කරණයේදී සංක්‍රාම ලෙස බැහැර කිරීම.
 - (5) විවේක කාලය නිෂ්පාදනයේ වටිනාකම තුළට ප්‍රවේශ නොවීම.
- (23) කල්පිත ආර්ථිකයක වැය කළ හැකි ආදායම රුපියල් මිලියන 10 000 දී පරිභෝජන වියදම රුපියල් මිලියන 9000 කි. වැයකළ හැකි ආදායම රුපියල් මිලියන 20000 දක්වා වැඩිවන විට පරිභෝජන වියදම රුපියල් මිලියන 14000 ක් දක්වා වැඩි කරයි නම් මෙම ආර්ථිකයේ ස්ථායත්ත පරිභෝජන වියදම හා ගුණකයේ අගය කොපමණද?
- | | ස්ථායත්ත පරිභෝජන වියදම (රු. මි.) | ගුණකයේ අගය |
|-----|----------------------------------|------------|
| (1) | 4000 | 5 |
| (2) | 4000 | 2 |
| (3) | 6000 | 4 |
| (4) | 6000 | 3 |
| (5) | 6500 | 2 |
- (24) රජයේ මැදිහත්වීමක් නොමැති එක්තරා ආර්ථිකයක පරිභෝජන ශ්‍රිතයට අදාළ සමීකරණය පහත පරිදි වේ.
- $$C = 40 + 0.8Y_d$$
- දැන් රජය ස්ථාවර බදු ක්‍රමයක් හඳුන්වා දී දළ දේශීය නිෂ්පාදනයේ සෑම මට්ටමකදීම රුපියල් බිලියන 20 ක් බදු වශයෙන් එකතු කර රුපියල් බිලියන 10 ක් සංක්‍රාම ලෙස ගෙවනු ලබන්නේ යැයි සිතන්න. එහි ප්‍රතිඵල වශයෙන් දළ දේශීය නිෂ්පාදනය රුපියල් බිලියන 500 ක් වන විට මෙම ආර්ථිකයේ පරිභෝජන වියදම කොපමණද?
- (1) රුපියල් බිලියන 424
 - (2) රුපියල් බිලියන 432
 - (3) රුපියල් බිලියන 436
 - (4) රුපියල් බිලියන 440
 - (5) රුපියල් බිලියන 490

- (25) සමතුලිත තත්ත්වයේ පවතින සරල ආර්ථිකයක ඉතුරුම් හා ආයෝජන වක්‍රවල හැසිරීම පහත රූප සටහන පෙන්වනු ලබයි.




මෙම ආර්ථිකයේ වර්තමාන නිමවුම Y_1 මගින් ද, විභව නිමවුම Y_F මගින් ද පෙන්වනු ලබන්නේ යැයි සලකන්න. ඉහත රූප සටහනේ තොරතුරු වලට අනුව මෙම ආර්ථිකයේ,

- (1) සැබෑ නිමවුම විභව නිමවුමට වඩා වැඩි වේ.
 - (2) $Y_1 - Y_F$ ප්‍රමාණයෙන් උද්ධමනාත්මක නිමවුම් පරතරය පෙන්වනු ලබයි.
 - (3) පූර්ණ සේවා නියුක්ති සමතුලිත ආදායම් මට්ටමක් පවතී.
 - (4) සේවා විද්‍යුත්තිය සහිත සමතුලිත නිමවුමක් පවතී.
 - (5) $a - b$ දුරින් සැලසුම් නොකළ නොගත සමුච්චය පෙන්වනු ලබයි.
- (26) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු තම ව්‍යවස්ථාපිත සංචිත තබා ගනුයේ,
- (1) මහ බැංකුවේ පවත්වාගනු ලබන තැන්පතු සහ විදේශ ව්‍යවහාර මුදල් වශයෙනි.
 - (2) ක්ෂණිකව ලබාගත හැකි වෙනත් වාණිජ බැංකු වල තැන්පතු වශයෙනි.
 - (3) අතැති මුදල් සහ මහ බැංකු තැන්පතු වශයෙනි.
 - (4) බැංකුවේ සේප්පුවල ඇති රත්‍රණ සහ විදේශ ව්‍යවහාර මුදල් වශයෙනි.
 - (5) ක්ෂණිකව ලබාගත හැකි වෙනත් වාණිජ බැංකුවල තැන්පතු වශයෙනි.
- (27) පහත සඳහන් කවර කරුණක ප්‍රතිඵලයක් වශයෙන් මුදල් සැපයුම වැඩිවන්නේද?
- (1) මහ බැංකුව විසින් ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම.
 - (2) මහ බැංකුවේ විදේශ වත්කම් පහළ වැටීම.
 - (3) වට්ටම් අනුපාතය ඉහළ නැගීම.
 - (4) මහ බැංකුව විසින් වාණිජ බැංකුවලට පිළිනපත් අලෙවි කිරීම.
 - (5) මහ බැංකුව විසින් නිත්‍ය තැන්පතු අනුපාතිකය ඉහළ නැංවීම.
- (28) පිරිවැයෙන් තල්ලු වූ උද්ධමනය සඳහා පහත සඳහන් කවරක් හේතු වේද?
- (1) ලෝක වෙළෙඳපොළේ ඛනිජතෙල් මිල නියුණු ලෙස පහළ යාම.
 - (2) රජය භාණ්ඩ හා සේවා මිලදී ගැනීම් අඩු කිරීම.
 - (3) වෘත්තීය සමිති සිය ඵලදායිතාවට වඩා වැඩිවේගයෙන් වැටුප් ඉහළ නංවා ගැනීම.
 - (4) හිතකර කාලගුණික තත්ත්වයක් පැවතීම.
 - (5) දේශීය මුදලේ විදේශීය අගය ඉහළ යාම.
- (29) වාණිජ බැංකු පද්ධතිය තුළ අධි සංචිත පවත්වා නොගන්නා බවත්, වාණිජ බැංකු ක්‍රියාත්මක වන්නේ 20% ක ව්‍යවස්ථාපිත සංචිත මත බවත්, මෙම බැංකු තුළ රුපියල් මිලියන 2000 ක් වටිනා මහජනතාවගේ තැන්පතු පවතින බවත් උපකල්පනය කරන්න. මේ අතර මහජනතාව තමන් සතු රුපියල් මිලියන 200 ක ව්‍යවහාර මුදල් බැංකු වල තැන්පත් කරයි නම්, වාණිජ බැංකු ණය දීම මගින් අවශ්‍ය ගැළපුම් කළ පසු බැංකු ක්‍රමය තුළ පවත්නා මුළු තැන්පතු ප්‍රමාණය කොපමණ වේද?
- (1) රුපියල් මිලියන 2800
 - (2) රුපියල් මිලියන 3000
 - (3) රුපියල් මිලියන 8200
 - (4) රුපියල් මිලියන 9000
 - (5) රුපියල් මිලියන 11000


- (30) වාණිජ බැංකු අධි සංවිත පවත්වා ගැනීමට කටයුතු කරන විට,
- (1) බැංකු තැන්පතු ප්‍රසාරණ ගුණකය ඉහළ යාමේ ප්‍රවණතාවක් හට ගනී.
 - (2) බැංකු පද්ධතියේ ඉල්ලුම් තැන්පතු මැවීමේ හැකියාව වැඩි වේ.
 - (3) බැංකු පද්ධතිය තුළ ණය මැවීමේ හැකියාව සීමා වේ.
 - (4) මූල්‍ය වෙළෙඳපොළේ පොලී අනුපාතිකය පහළයාමේ ප්‍රවණතාවක් හට ගනී.
 - (5) බැංකු තැන්පතු ප්‍රසාරණ ගුණකය පහළ යාමේ ප්‍රවණතාවක් හටගනී.
- (31) පරිභෝජනයේ තරගකාරීත්වයක් නොමැති සහ පරිභෝජනයෙන් බැහැර කරලීමේ හැකියාවක් නොමැති භාණ්ඩයක් තවත් පුද්ගලයෙකුට භාවිත කිරීමට අවස්ථාව ලබාදීමේ ආන්තික සමාජ පිරිවැය,
- (1) ඉහළ නගී. (2) අපරිමිත වේ. (3) ධන වේ. (4) ශුන්‍ය වේ. (5) සෘණ වේ.
- (32) පහත සඳහන් දෑ අතුරින් වෙළෙඳපොළ අසාර්ථක වීමට හේතු නොවන්නේ,
- (1) නිෂ්පාදනය සම්බන්ධයෙන් ඒකාධිකාරී වෙළෙඳපොළ රටාවක් පැවතීමයි.
 - (2) සමාජයේ අවගුණ භාණ්ඩ අධි නිෂ්පාදනයක් සිදු කිරීමයි.
 - (3) ආදායම් ව්‍යාප්තිය අසාධාරණ වීමයි.
 - (4) පෞද්ගලික භාණ්ඩ නිෂ්පාදනය වීමයි.
 - (5) බාහිරතා බිහිකරන භාණ්ඩ නිෂ්පාදනයේදී අහිමි වන ශුභ සාධනයක් (Dead - Weight loss) හට ගැනීමයි.

- (33) කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය හා පරිභෝජනය පිළිබඳ වෙළෙඳපොළ තොරතුරු පහත රූප සටහන පෙන්වුම් කරයි. ප්‍රස්තාර සටහනට අනුව, දැකගත හැකි වන්නේ,



- (1) පරිභෝජනයේ ධන බාහිරතාවයක් සහ උගුණ පරිභෝජන තත්වයකි.
 - (2) පරිභෝජනයේ සෘණ බාහිරතාවයක් සහ අධි පරිභෝජන තත්වයකි.
 - (3) නිෂ්පාදනයේ ධන බාහිරතාවක් සහ අධි නිෂ්පාදන තත්වයකි.
 - (4) නිෂ්පාදනයේ සෘණ බාහිරතා අවස්ථාවක් සහ උගුණ නිෂ්පාදන තත්වයකි.
 - (5) පරිභෝජනයේ සෘණ බාහිරතා අවස්ථාවක් සහ උගුණ නිෂ්පාදන තත්වයකි.
- (34) වර්තමානයේ ශ්‍රී ලංකා රජයේ බදු සංයුතිය අනුව වැඩිම ආදායමක් ලබාදුන් බදු වර්ගයන් අනුපිළිවෙළට ඇතුළත් වන්නේ කුමන පිළිතුරෙහි ද?
- (1) එකතු කළ අගය මත බදු, ආදායම් බදු සහ නිෂ්පාදන බදු
 - (2) ආදායම් බදු, නිෂ්පාදන / සුරා බදු සහ ජාතිය ගොඩනැගීමේ බද්ද
 - (3) නිෂ්පාදන / සුරාබදු ආනයන බදු සහ එකතු කළ අගය මත බදු
 - (4) ආනයන බදු, ආදායම් බදු සහ එකතු කළ අගය මත බදු
 - (5) ආදායම් බදු, එකතු කළ අගය මත බදු සහ නිෂ්පාදන / සුරා බදු.
- (35) 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ මධ්‍යම රජයේ නොපිය වූ ණය, දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් කොපමණද?
- (1) 100.2% (2) 103.8% (3) 108% (4) 114.2% (5) 103.9%


- (36) සමජාතීය සම්පත් ප්‍රමාණයක් යොදාගනිමින් සමාන භාණ්ඩ වර්ග දෙකක් නිපදවන A සහ B යන රටවලට අදාළ නිෂ්පාදන හැකියා වක්‍ර පහත දැක්වේ.



එකඟ විය හැකි ප්‍රකාශය කුමක්ද?

- (1) විදුලි පංකා නිෂ්පාදනයේ සාපේක්ෂ වාසිය B රටට හිමි වේ.
 - (2) A රට ජංගම දුරකථන සඳහා විශේෂීකරණය කළ යුතුය.
 - (3) ජංගම දුරකථන නිපදවීමෙහිලා කිසිදු රටකට නිරපේක්ෂ වාසියක් අත් නොවේ.
 - (4) ජංගම දුරකථන නිපදවීමේ නිරපේක්ෂ වාසිය A රටට හිමි වේ.
 - (5) විදුලි පංකා නිපදවීමෙහිලා සාපේක්ෂ වාසිය කිසිදු රටකට හිමි නොවේ.
- (37) වීදේශ වෙළෙඳාමේ ආරක්ෂණ වාදයට එරෙහිව ඉදිරිපත් වී ඇති කරුණ කුමක්ද?
- (1) ළදරු කර්මාන්ත කාර්යක්ෂම හා තරගකාරී වනතෙක් ආරක්ෂා කිරීම.
 - (2) ප්‍රපතනය වැළැක්වීම.
 - (3) වෙළෙඳ හිගය අඩුකර ගැනීම මගින් ගෙවුම් ශේෂය යහපත් කර ගැනීම.
 - (4) පාරිභෝගිකයන්ට වෙළෙඳපොළ තුළ තේරීමේ නිදහස සීමා වීම.
 - (5) රාජ්‍ය අයහාරයේ මූලාශ්‍රයක් වීම.
- (38) ආදායම් වෙළෙඳ අනුපාතය තීරණය වීම කෙරේ බලනොපාන සාධකය කුමක්ද?
- (1) අපනයන මිල
 - (2) අපනයන පරිමා දර්ශකය
 - (3) ආනයන මිල
 - (4) අපනයන ප්‍රමාණය
 - (5) ආනයන ප්‍රමාණය
- (39) ශ්‍රී ලංකාවේ නාමික සඵල විනිමය අනුපාතය ප්‍රධාන මුදල් වර්ග 5 කට සාපේක්ෂව ද ගණනය කරනු ලබයි. ඊට ඇතුළත් නොවන මුදල් වර්ගය කුමක්ද?
- (1) ඇමරිකානු ඩොලරය
 - (2) එංගලන්ත ස්ටර්ලින් පවුම්
 - (3) ජපන් යෙන්
 - (4) ජර්මන් ඩොයිෂ්මාර්ක්
 - (5) යුරෝ මුදල් ඒකකය
- (40) 2022 වර්ෂයේදී ශ්‍රී ලංකාව වරණීය සහ නිදහස් වෙළෙඳ ගිවිසුම් යටතේ සිදුකළ අපනයන වටිනාකම තුළ වැඩිම අපනයන වටිනාකමක් ලැබූ වරණීය වෙළෙඳ ගිවිසුම වන්නේ මින් කුමක්ද?
- (1) ආසියා - ශාන්තිකර වෙළෙඳ ගිවිසුම (APTA)
 - (2) ඉන්දු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (ISFTA)
 - (3) දකුණු ආසියානු වෙළෙඳ වරණය (SAFTA)
 - (4) පාකිස්තාන් - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (PSFTA)
 - (5) සාර්ක් වරණීය වෙළෙඳ ගිවිසුම (SAPTA)

- (41) දේශීය වශයෙන් නිපදවා සැපයෙන භාණ්ඩයක් විදේශ වෙළෙඳ පොළෙන් ආනයනය කිරීම සහ තීරු බදු පැනවීමෙන් පසු පහත රූප සටහන මගින් දැක්වේ.



තීරු බදු පැනවීමෙන් පසු හටගෙන ඇති වෙනස්කම් නිවැරදිව විස්තර කෙරෙන්නේ පහත සඳහන් කවරක් මගින්ද?

	රජයේ තීරුබදු ආදායම	අහිමි වූ ගූභ සාධනය	ආනයන පිරිවැය
(1)	G + H	F + I	G + H + M + N
(2)	E + F + G + H + I	C + D	L + M + N + O + P
(3)	G + H + M + N	E + F + I	C + D
(4)	G + H	K + P	H + N + G + M
(5)	F + G + H + I	J + P	K + L + M + N + O + P

- (42) මෙයින් සාපේක්ෂ වාසි න්‍යායේ උපකල්පනයක් නොවන්නේ කුමක්ද?

- (1) පූර්ණ සාධක සංවලතාව
- (2) ස්ථාවර පරිමාණානුකූල ඵල
- (3) දේශගුණයේ සුවිශේෂත්වය
- (4) නිෂ්පාදනයේ හෝ පාරිභෝජනයේ බාහිරතා හට නොගන්නා බව
- (5) ප්‍රවාහන පිරිවැය සැලකිල්ලට නොගැනීම.

- (43) ආර්ථික වර්ධනය රටකට ඉතා වැදගත් හා තීරණාත්මක සාධකයකි. රටක් ආර්ථික වර්ධනයක් ලබා ගැනීමේදී ඇති වන වාසි මෙන් ම අවාසි ද තිබේ. එවැනි අවාසි අවස්ථාවකට නිදසුනකි.

- (1) රැකියා අවස්ථා නිර්මාණය වීමෙන් ජීවන තත්වය ඉහළ යාම.
- (2) ආදායම ඉහළ ගොස් ජීවන තත්වය උසස් වීම.
- (3) ගෙවුම් ශේෂය ශක්තිමත් වීම.
- (4) පරිසර හිතකාමී භාණ්ඩ නිෂ්පාදනයට යොමු වීමෙන් පරිසරය සුරක්ෂිත වීම.
- (5) මුදලේ බාහිර අගය හෙවත් විදේශ අගය ශක්තිමත් නොවීම.

(44) පංචමක අපකිරණ අනුපාතය මනිනු ලබන නිවැරදි දර්ශකය කුමක්ද?

$$(1) \text{ පංචමක අපකිරණ අනුපාතය} = \frac{\text{ඉහළ ආදායම් ලබන පංතියට හිමි සාමාන්‍ය මාසික ආදායම}}{\text{මධ්‍යම ආදායම් ලබන පංතියට හිමි සාමාන්‍ය මාසික ආදායම}}$$

$$(2) \text{ පංචමක අපකිරණ අනුපාතය} = \frac{\text{පහළ ආදායම් ලබන පංතියට හිමි සාමාන්‍ය මාසික ආදායම}}{\text{ඉහළ ආදායම් ලබන පංතියට හිමි සාමාන්‍ය මාසික ආදායම}}$$

$$(3) \text{ පංචමක අපකිරණ අනුපාතය} = \frac{\text{ඉහළ ආදායම් ලබන පංතියට හිමි සාමාන්‍ය මාසික ආදායම}}{\text{පහළ ආදායම් ලබන පංතියට හිමි සාමාන්‍ය මාසික ආදායම}}$$

$$(4) \text{ පංචමක අපකිරණ අනුපාතය} = \frac{\text{මධ්‍යම ආදායම් ලබන පංතියට හිමි සාමාන්‍ය මාසික ආදායම}}{\text{මැදි ආදායම් ලබන පංතියට හිමි සාමාන්‍ය මාසික ආදායම}}$$

$$(5) \text{ පංචමක අපකිරණ අනුපාතය} = \frac{\text{ඉහළ ආදායම් ලබන පංතියට හිමි සාමාන්‍ය මාසික ආදායම}}{\text{පහළ මැදි ආදායම් ලබන පංතියට හිමි සාමාන්‍ය මාසික ආදායම}}$$

(45) ශ්‍රී ලංකාවේ තුලිත ප්‍රාදේශීය සංවර්ධනය මැනීමේ මිනුමක් වශයෙන් 2008 වර්ෂයේ සෞභාග්‍යතා දර්ශකය හඳුන්වා දී ඇත. එම දර්ශකය අනුව ශ්‍රී ලංකාවේ වර්තමාන අගය කොපමණද?

- (1) 0.700 (2) 0.770 (3) 0.796 (4) 0.790 (5) 0.800

(46) කිසියම් රටක් සංවර්ධනය අත්කර ගෙන ඇතැයි යන්න වඩාත් හොඳින් පෙන්නුම් කරනු ලබන්නේ කවර වෙනසක් මගින් ද?

- (1) එම රටේ අයවැය ලේඛනය යහපත්වීමක්.
 (2) එම රටේ පාරිසරික තිරසරභාවය ඉහළයාමක්.
 (3) එම රටේ මුදල් සැපයුම වර්ධනයවීමක්.
 (4) එම රටේ උද්ධමනය ඉහළයාමක්.
 (5) එම රටේ ජනගහනය වැඩිවීමක්.

(47) 2022 වර්ෂයේ ශ්‍රී ලංකාවේ කෘෂි අංශය, කාර්මික අංශය සහ සේවා අංශය සේවා නියුක්තියට දැක්වූ සාපේක්ෂ දායකත්වය කොපමණ ද?

අනු අංකය	කෘෂිකර්මය	කර්මාන්ත	සේවා
(1)	20.3 %	28.1 %	51.6 %
(2)	26.1 %	25.5 %	48.4 %
(3)	26.1 %	28.1 %	45.9 %
(4)	25.3 %	27.6 %	47.1 %
(5)	27.1 %	26.9 %	46.0 %

- (48) සමාජයේ ධනවත්ම 10% වෙතින් දිළිඳුතම 10% වෙත ආදායම් ප්‍රතිව්‍යාප්තියක් ඇති වුවහොත්,
- (1) ජීනි සංගුණකය ඉහළ යන අතර ලෝරන්ස් වක්‍රය අංශක 45 රේඛාව මත පිහිටයි.
 - (2) ජීනි සංගුණකය ඉහළ යන අතර ලෝරන්ස් වක්‍රය අංශක 45 රේඛාවෙන් දුරස් වනු ඇත.
 - (3) ජීනි සංගුණකය පහළ යන අතර ලෝරන්ස් වක්‍රය අංශක 45 රේඛාවට සමීප වනු ඇත.
 - (4) ජීනි සංගුණකය පහළ යන අතර ලෝරන්ස් වක්‍රය අංශක 45 රේඛාවෙන් දුරස් වනු ඇත.
 - (5) ජීනි සංගුණකය ඉහළ යන අතර ලෝරන්ස් වක්‍රය අංශක 45 රේඛාව මත පතිතවනු ඇත.

- (49) එක්තරා රටකට අදාළ ප්‍රජාවිද්‍යාත්මක දත්ත කිහිපයක් පහත දී ඇත.

අයිතමය	සංඛ්‍යාව (මිලියන)
මුළු ජනගහනය	32
අවු: 15 ට අඩු ජනගහනය	03
වැඩ කළ හැකි වයසේ ජනගහනය	27
ආර්ථික වශයෙන් අක්‍රීය ජනගහනය	02

මෙම රටෙහි සේවා වියුක්ති අනුපාතිකය 20% ක් නම්, ඉහත තොරතුරු ඇසුරෙන් වඩාත් නිවැරදි වන්නේ පහත සඳහන් කවර වරණය ද?

- (1) ළමා යැපුම් අනුපාතිකය 9.37% ක් වන අතර ශ්‍රම බලකාය මිලියන 30 කි.
 - (2) සේවා වියුක්ති ජනගහනය මිලියන 08 ක් වන අතර, ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනය මිලියන 29 කි.
 - (3) ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතිකය 90% ක් වන අතර සේවා නියුක්ති ජනගහනය මිලියන 22 කි.
 - (4) සේවා වියුක්ති ජනගහනය මිලියන 05 ක් වන අතර ළමා යැපුම් අනුපාතිකය 11.11% කි.
 - (5) සේවා නියුක්ති ජනගහනය මුළු ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස 84.37 කි.
- (50) ගෙවුණු වසර කිහිපය තුළ සිදු කළ ජාත්‍යන්තර ඇගයීම් ක්‍රියාවලියකදී ශ්‍රී ලංකාව, “අළු ලැයිස්තුගත කිරීම” ට ලක් වූ රටක් ලෙස නම් කෙරිණි. එසේ නම් කිරීමට හේතු වූයේ පහත දෑ අතරින් කවර කරුණක්ද?
- (1) ගෝලීය මූල්‍ය පද්ධතිය තුළ සුරක්ෂිත මූල්‍ය පද්ධතියක පැවැත්ම තහවුරු කළ බැවිනි.
 - (2) මූල්‍ය අපරාධ වැළැක්වීමට පියවර ගත් බැවිනි.
 - (3) ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කලාපීය වශයෙන් අවධානයක් යොමු කළ බැවිනි.
 - (4) දේශපාලන ස්ථාවර භාවය තහවුරු කිරීමට අපොහොසත් රටක් වූ බැවිනි.
 - (5) ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීම හා මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ ක්‍රමෝපායන්ගේ අඩුපාඩු සහිත රටක් වූ බැවිනි.